

1.සාමාන්‍ය වාහන බදු(සුදු අංක තහඩු) සහ සැහැල්ලු වාහන බද්ද(කහ අංක තහඩු) සඳහා බදු ගෙවීමේ දැන්වීම් පිළිබඳව

මැයි 6 වන දින තොවිගි ප්‍රාන්ත බදු කාර්යාලයෙන් වාහන බදු ගෙවීමේ දැන්වීමක් එවනු ලබන අතර, සැහැල්ලු වාහන බදු ගෙවීමේ දැන්වීමක් මැයි 7 වන දින තොවිගි නගර ශාලාවෙන් එවනු ලැබේ. බදු දැන්වීමක් යනු ගෙවිය යුතු බදු පිළිබඳ දැනුම්දීමකි.

තොවිගි ප්‍රාන්ත බදු කාර්යාලයෙන් හෝ නගර ශාලාවෙන් ඔබට දැනුම් දීමක් ලැබුණු විට, ලියුම් කවරයේ ඇතුළත බැලීමට වග බලා ගන්න. ඇතුළත බදු ගෙවීමේදී භාවිතා කිරීමට ගෙවීම් පත්‍රිකාවක් ඇත.

කරුණාකර මෙම ගෙවීම් පත්‍රිකාව ගෙන මැයි 31 වන විට කොන්බිනි වෙළඳසලක, බැංකුවක හෝ තැපැල් කාර්යාලයකට ගෙවන්න.

මුදලින් ගෙවීමට අමතරව, ඔබට PayPay මගින්ද ගෙවිය හැකිය.

තොවිගි ප්‍රාන්ත බදු කාර්යාලයෙන් සුදු අංක තහඩු සහිත වාහන සඳහා බදු සහතික පතක්ද, නගර ශාලාවේ බදු කටයුතු අංශයේ කවුළුවෙන් සැහැල්ලු වාහන සඳහා බදු සහතික පතක්ද කරුණාකර ඉල්ලුම් කරන්න.

කෙසේ වෙතත්, සාමාන්‍යයෙන් කවුන්ටරයෙන් බදු ගෙවීමේ සහතිකය නිකුත් කිරීමට, ගෙවීමෙන් සති 2 ක් පමණ ගත වේ. ඔබ වාහනය පරීක්ෂා කිරීමට පෙර , කරුණාකර පහසු වෙළඳසලකට (කොන්බිනි), බැංකුවකට හෝ නගර ශාලාවේ කවුන්ටරය වෙත ගෙවන්න.

ඔබගේ පදිංචිය පිළිබඳ තත්වය අලුත් කිරීමේදී(විසා දික් කිරීමේදී), ඔබට බදු ගෙවීමේ සහතිකයක් අවශ්‍ය වනු ඇත, එබැවින් නියමිත දිනට බද්ද ගෙවීමට වග බලා ගන්න.

2.දේපල බදු / නගර සැලසුම් බදු ගෙවීමේ දැන්වීම පිළිබඳ

නොවිඟි නගරයේ ඉඩමක් හෝ නිවසක් ඇති අය ජනවාරි 1 වනදා දේපල බද්ද සහ නගර සැලසුම් බද්ද ගෙවනු ඇත.

නගර ශාලාව මැයි 7 වන දින බදු දැන්වීමක් එවනු ඇත. ඔබට නගර ශාලාවෙන් ලියුම් කවරය ලැබුණු විට, ඇතුළත බැලීමට වග බලා ගන්න. බදු ගෙවීමේදී භාවිතා කිරීමට ගෙවීම් පත්‍රිකාවක් අඩංගු වේ.

"සියලු ගෙවීම් එකවර" , 1 වන කොටස " , "2 වන කොටස " , "3 වන කොටස " සහ "4 වන කොටස " යන පත්‍රිකා 4 ක් අඩංගු වේ.

ඔබට එකවර හෝ වාරික භාරකින් ගෙවීමට තෝරා ගත හැකිය.

කරුණාකර මෙම ගෙවීම් පත්‍රිකාව ගෙන ගෙවීම් කාලසීමාව අනුව පහසු වෙළඳසැලකට (කොන්බිනි), බැංකුවකට හෝ තැපැල් කාර්යාලයකට ගෙවන්න.

"සියලු ගෙවීම් එකවර" හෝ " පළමු වාරය" ගෙවීමේ අවසාන දිනය මැයි 31 වේ.

ඔබට බදු ගෙවිය නොහැකි නම්, කරුණාකර නගරයේ බදු දෙපාර්තමේන්තුව සමඟ අදහස් විමසීමට හැකිය .

3. නව කොරෝනා වයිරස් එන්නත එන්නත් කිරීම ගැන

එන්නත ලබාගන්නා පුද්ගලයා නොවීගි නගරයේ ලිපිනයක් ඇති වයස අවුරුදු 16 හෝ ඊට වැඩි පුද්ගලයෙකි, නමුත් නොවීගි නගරයේ එන්නත් කිරීමේ කාලසටහන ආරම්භ වන්නේ වැඩිහිටියන් සඳහා පළමුව එන්නත් පහසුකම ලබාදීමෙන් පසුවය .

ඊළඟට, වයස අවුරුදු 65 සහ ඊට වැඩි වැඩිහිටියන් සඳහා එන්නත ලබා දී ඉන් පසුව වයස අවුරුදු 60 ත් 64 ත් අතර පුද්ගලයින් සඳහා වන අතර පසුව අනෙක් අයටද ලබා දෙනු ඇත.

එන්නත යනු සම්පූර්ණ වෙන්කිරීමේ ක්‍රමයක් වන අතර, ඔබ දුරකථනයෙන් හෝ අන්තර්ජාලයෙන් වෙන් කරවා ගැනීමට අපි සැලසුම් කරමු. වෙන් කිරීමේ ආරම්භක දිනය තවමත් සකස් කරමින් පවතී. ඔබට පිළිවෙලින් එන්නත් කළ හැකි විට අපි ඔබට දන්වන්නෙමු.

එන්නත් කිරීමේ ගාස්තුව නොමිලේ.
ෆයිසර් එන්නත පළමු වරට එන්නත් කිරීමෙන් පසුව, එම එන්නතේ 2 වැනි වටය සඳහා සති 3 ක කාල පරාසයකින් නැවත එන්නත් කරනු ලැබේ.

එන්නත් කරන ස්ථාන සම්බන්ධයෙන්, කණ්ඩායම් එන්නත් කිරීමේ ස්ථාන පහක් ඇත:

නොවීගි සෞඛ්‍ය හා සුභසාධන මධ්‍යස්ථානය, යුගු ප්ලාසා ඔහිරා, භූජයෝකා සෞඛ්‍ය හා සුභසාධන මධ්‍යස්ථානය, යුත්තාර් -නා, සහ සිටි ජිම් සහ ස්පා යු-රකු -ගාලාව.

නගරයේ වෙනත් සහයෝගී වෛද්‍ය ආයතනවල තනි එන්නත් ලබා ගත හැකිය.

නොවීගි වෛද්‍ය මධ්‍යස්ථානය "ෂිමොට්සුගා" සහ "නොවීගි " සඳහා වෙන් කරවා ගැනීම සඳහා වෙන්කිරීමේ ස්ථානය නොවීගි නගර ඇමතුම් මධ්‍යස්ථානය වන අතර වයස අවුරුදු 65 සහ ඊට වැඩි පුද්ගලයින් පමණක් වෙන්කර ඇත .

4. නව කොරෝනා වෛරස් ආසාදනය වැළැක්වීම ගැන

නව කොරෝනා වයිරසය විකෘති වෛරසයක් වන අතර එය ප්‍රබල ආසාදනයක් ඇති බව කියනු ලැබේ.

බොහෝ ආසාදිත පුද්ගලයින් සිටින ප්‍රදේශවලට අනවශ්‍ය හා නොසන්සුන් ලෙස ගමන් කිරීමෙන් වළකින්න.

මුහුණු ආවරණයක් පැළඳීම, පිරිසිදු වාතාශ්‍රය ලබා ගැනීම, අසනීප තුනක් වළක්වා ගැනීම සහ අන් සේදීම වැනි මූලික ආසාදන වැළැක්වීමේ පියවරයන් හොඳින් අනුගමනය කරන්න.

ආසාදන අවදානම වැඩි වන "දර්ශක 5" ගැන කරුණාකර ප්‍රවේශම් වන්න. "දර්ශක පහ" පහත පරිදි වේ.

- 1 මත්පැන් භාවිතය සමඟ සාද පැවැත්වීම .
- 2 විශාල පිරිසක් සමඟ සහ දිගු වේලාවක් ආහාර ගැනීම සහ පානය කිරීම
- 3 මුහුණු ආවරණයකින් තොරව සංවාදය
- 4 කුඩා අවකාශයක විශාල පිරිසක් රැස්වීම
- 5 සිටින ස්ථානය මාරු කිරීම

විශේෂයෙන්, විශාල පිරිසක් සමඟ එකට ආහාර ගැනීමෙන් වළකින්න. ඔබගේ සහයෝගයට ස්තූතියි.